



H 041735 - 3,000 (2013/03)P ශ්‍රී ලංකා ජනපදයේ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව



ශ්‍රී ලංකා / இலங்கை / SRI LANKA

ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව

பிறப்புப் பதிவுப் புத்தகம்

REGISTER OF BIRTHS

අංකය
இல.
No.

Registration B.I.
(High Reg. P. & S.C.)
12/78

7106

ලියාපදිංචි කිරීමේ ආඥාපනත (110 වන පරිච්ඡේදය)
பிறப்புகள், இறப்புகள் பதிவு செய்ய சட்டம் (அந்தியாயம் 110)

Births and Deaths Registration Act (Cap. 110)

දිස්ත්‍රික්කය
பெரும்பகுதி
District

කොළඹ

කොට්ඨාසය
திரிவு
Division

කොළඹ නගරය

1. ලපන් දිනය හා ස්ථානය
பிறந்த திகதியும் இடமும்
Date and place of birth

08 ජූනි 2014 (දෙසැම්බර් මාසය)

කොළඹ නගරය

2. නම
பெயர்
Name

අමරසේන විජේසේන විතාන විතාන

3. ස්ත්‍රී පුරුෂ භාවය
பால்
Sex

මුහුණත කැපී පෙනෙන බවට

4. පියාගේ
தகப்பன்
Father's

සම්පූර්ණ නම
முழு பெயர்
full name
ලපන් දිනය
பிறந்த திகதி
date of birth
ලපන් ස්ථානය
பிறந்த இடம்
place of birth
ජාතිය¹
சாதி¹
race²

විජේසේන විජේසේන විතාන විතාන
අමරසේන විතාන විතාන

1988.02.14

කොළඹ නගරය

මුහුණත කැපී පෙනෙන බවට

5. මවගේ
தாய்
Mother's

සම්පූර්ණ නම¹
முழு பெயர்
full name¹
ලපන් දිනය
பிறந்த திகதி
date of birth
ලපන් ස්ථානය
பிறந்த இடம்
place of birth
ජාතිය¹
சாதி¹
race²
වයස
வயது
age

කමලා විජේසේන විතාන විතාන
කමලා විතාන විතාන

1989.01.17

කොළඹ නගරය

මුහුණත කැපී පෙනෙන බවට

6. මව්පියන් විවාහකද ?
பெற்றோர் விවාහஞ் செய்தவர்களா ?
Were parents married ?

අවු. 25

වි.වි.

7. මුත්තා
ලපන්ගේ
ශ්‍රී ලංකාවේ නම්¹
பாட்டன் இலங்கைப் பிறந்தால் ஆவர்
If grandfather born in Sri Lanka¹

මුත්තාගේ සම්පූර්ණ නම
முழு பெயர்
his full name
මුත්තාගේ වර්ෂය
பிறந்த வருடம்
his year of birth
මුත්තාගේ ස්ථානය
பிறந்த இடம்
his place of birth

විජේසේන විජේසේන විතාන විතාන
අමරසේන විතාන විතාන

කොළඹ

කොළඹ

¹ කාන්තාවන්ගේ නම පමණක් ලියා ඇති බවට

<p>8. පියා මි ඉංකොලී නොදැවී මි මුත්තා මි ඉංකොලී උපතෙන් නම් මි මුත්තාගේ 'තපස්පණ්ඩු' ලියවිලි කළ පිටපතක් 'කාමර් පුරාණ ලියවිලි කළ පිටපතක්' වූයේ නම් 'If the father was not born in Sri Lanka and if great grandfather born in Sri Lanka great-grandfather's'</p>	<p>සම්පූර්ණ නම முழுப் பெயர் full name.</p> <p>උපන් වර්ෂය பிறந்த வருடம் year of birth.</p> <p>උපන් ස්ථානය பிறந்த இடம் place of birth.</p>	<p>සම්පූර්ණ නම முழுப் பெயர் full name.</p>
<p>9. දැනුම් දෙන්නාගේ සම්පූර්ණ නම; පදිංචි ස්ථානය; හා දැනුම් දෙන්නේ කවරෙකු විශයෙන්ද යන්න. தகவலாளரின் முழுப் பெயரும் வதியுமிடமும், என்ன முறையில் தகவல் கொடுக்கிறார் Informant's full name, residence and in what capacity he gives information</p>		<p>වීරසිංහ මුදියන්සේ උපේ අමරසිංහ - බංඩාර F 79/a, නිසබරගොලා, වෙණඳුගල - දඹුල්ල.</p>
<p>10. දැනුම් දෙන්නාගේ අත්සන தகவலாளரின் கையொப்பம் Informant's signature</p>		<p>16 වන පාරේ පුංචා ප්‍රධාන පහසු මහා විශ්වවිද්‍යාලීය කරන ලදී</p>
<p>11. ලියාපදිංචි කරන දිනය 'පதிவு செய்யும் திகதி' Date of registration</p>		<p>මේ 2014 (දෙදහස් හතර) බඩ වීරසිංහ මුදියන්සේ</p>
<p>12. රෙජිස්ට්‍රාර්ගේ අත්සන பதிவுகாரரின் கையொப்பம் Registrar's signature</p>		<p>සේවක විසින් 2014 මේ 20 දිනට</p>
<p>13. ලියාපදිංචි කිරීමෙන් පසුව ඇතුළත් කරන ලද නැතහොත් කලින් සිටි නම් වෙනුවට අරභයෙන් යොදන ලද නම 'පதிவு செய்த பின் புதிதாகச் சேர்த்த அல்லது பதிலாகக் கொடுத்த பெயர்' Name inserted or substituted after registration</p>		<p>ඉහත සඳහන් වන්නේ කැමැත්තෙන් දී සිටින්නාගේ කැමැත්තෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කැමැත්තෙන් කර ඇති උපස්ථාන විධානයකි. ලේකම්වරයාගේ පරිලෝචන ගත කරන ලද සහතිකයක් මේ මෙයින් සහතික කරමි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කැමැත්තෙන්</p>
<p>14. 13 වෙනි අංකයට ඇතුළත් විස්තර කරුණු සැපයීමට ආරංචි දුන් කුමනකුගේ නම සහ එය දැනුම් දුන්නේ කවරෙකු විශයෙන්ද යන්න 'පතින් මුත්තා වාසනා විභවයක් තුළ තපස්පණ්ඩු ලියවිලි කළ පිටපතක්' කොටු තුළින් පෙන්නුම් කරන ලද තපස්පණ්ඩු ලියවිලි කළ පිටපතක් Name of person on whose information particulars relating to item 13 were supplied and in what capacity he gave information.</p>		<p>2013-12-11</p>
<p>15. නම ඇතුළත් කිරීමේ හෝ වෙන නමක් යෙදීමේ හෝ දිනය හා දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ රෙජිස්ට්‍රාර් ජනරාල් කුමන අත්සන 'පොහොසත් පුතිනාසු ජනරාල් අමල්ලා පතිනාසු' කොටු තුළින් පෙන්නුම් කරන ලද තපස්පණ්ඩු ලියවිලි කළ පිටපතක් Date of insertion or substitution and District Registrar's or Registrar General's signature</p>		<p>පී.වී. ආරච්චි පරිපාලනාධිකාරී අගමහල දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කැමැත්තෙන්</p>

A 33824
13.12.11